



(අටවැනි පාර්ලිමේන්තුව - පළමුවැනි සභාවාරය)

අංක 111.]

## පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රය

2016 ඔක්තෝබර් මස 27 වැනි බ්‍රහස්පතින්දා පූ. භා. 10.30 ට

### වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න

490/'16

1.

ගරු කනක හේරත් මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (3)

- (අ) (i) 2015 - 2016 වර්ෂ සඳහා සමෘද්ධි සහනාධාරය ලබාදීම සඳහා සලකා බලනු ලැබූ නිර්ණායක කවරේද;
  - (ii) එම නිර්ණායකවලට අනුකූලව සමෘද්ධි සහනාධාර ලබා දී ඇති බවට සෑහීමකට පත් වන්නේද;
  - (iii) සහනාධාර ලැබිය යුතු නමුත් දැනට සහනාධාර නොලබන පවුල් සිටින බව පිළිගන්නේද;
  - (iv) ඔවුන්ට සහනාධාර ලබා දීමට පියවර ගන්නේද;
  - (v) එසේ නම්, ඒ කවර දිනයක සිටද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

532/'16

2.

ගරු බුද්ධික පතිරණ මහතා,— බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) තල් පැණි ආශ්‍රිතව නිෂ්පාදන රාශියක් සිදුකළ හැකි බවත්;
  - (ii) එය සිනි වෙනුවට භාවිත කළ හැකි සෞඛ්‍යාරක්ෂිත විකල්පයක් බවත්;
  - (iii) මෙම කර්මාන්තය හරහා රැකියා අවස්ථා විශාල ප්‍රමාණයක් ජාතික කළ හැකි බවත්;
- එතුමා පිළිගන්නෙහිද?
- (ආ) (i) තල් පැණි හා හකුරු කර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිස පිළිබඳ සංගණනයක් සිදුකර තිබේද;
  - (ii) එසේ නම්, එම සංඛ්‍යාව කොපමණද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) (i) තල් පැණි හා හකුරු කර්මාන්තය නගා සිටුවීමට රජය පියවර ගෙන තිබේද;
  - (ii) එසේ නම්, එම පියවර කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

3.

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල මඩකලපුව දිස්ත්‍රික්කය තුළ,
  - (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
  - (ii) අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව,
  - (i) රජයට අයත් සමාගම්;
  - (ii) අර්ධ රාජ්‍ය ආයතන;
  - (iii) පෞද්ගලික අංශය;
  - (iv) කර්මාන්ත අංශය;
  - (v) කෘෂිකර්මාන්ත අංශය;
  - (vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

4.

ගරු බන්දුල ගුණවර්ධන මහතා,— මුදල් අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) වර්ෂ 2000 සිට 2014 දක්වා, ශ්‍රී ලංකා රජය ලද විදේශ ප්‍රදානයන්හි රුපියල් වටිනාකම, එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;
- (ii) 2015 වර්ෂය සඳහා වූ වාර්ෂික ඇස්තමේන්තුවෙහි උපකල්පිත විදේශ ප්‍රදාන ප්‍රමාණය කොපමණද;
- (iii) 2015 වර්ෂයේදී ශ්‍රී ලංකා රජය ලද මුළු විදේශ ප්‍රදාන ප්‍රමාණය කොපමණද;
- (iv) 2015 වර්ෂයේදී විදේශ ප්‍රදානයන් අඩුවීම කෙරෙහි බලපෑ හේතූන් කවරේද;
- (v) 2016 වර්ෂයේදී අපේක්ෂිත විදේශ ප්‍රදානයන් පිළිබඳව ශ්‍රවණයට ලක්වන වෙනසක් අපේක්ෂා කරන්නේද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) නොඑසේ නම්, ඒ මන්ද?

5.

ගරු ඉන්දික අනුරුද්ධ හේරත් මහතා,— කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) පාරම්පරික දේශීය අත්පෙහෙකම් කර්මාන්තය වර්තමානයේදී විශාල අර්බුදයකට ලක්වී ඇති බවත්;

(3)

- (ii) මෙම නිෂ්පාදන සඳහා ඉල්ලුම වැඩි වී ඇති අතර ගුණාත්මක නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබාගත හැකි බවත්;
- (iii) ගම්පහ දිස්ත්‍රික්කයේ විශාල වශයෙන් ව්‍යාප්ත වී ඇති මෙම කර්මාන්තය සඳහා පසුගිය රජය දිවුලපිටිය, මඩම්පැල්ල ප්‍රදේශයේ පාරම්පරික කර්මාන්තකරුවන් 300කට පමණ යන්ත්‍රෝපකරණ හා දැනුම ලබාදුන් බවත්;

එතුමා දන්තෙනිද?

(ආ) ගම්පහ දිස්ත්‍රික්කය තුළ,

- (i) ගෘහ කර්මාන්තයක් වශයෙන් මෙම කර්මාන්තයේ නියැලෙන පවුල්;
- (ii) ජේෂ්කර්ම මධ්‍යස්ථාන;
- (iii) පහසුකම් සැපයීමට සිටින නිලධාරීන්;

සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ඇ) (i) ඉහත අ (iii) හි සඳහන් පුද්ගලයන්ගේ තත්ත්වය පිළිබඳව සොයා බලා තිබේද;
- (ii) කර්මාන්තයේ දැනට නියුක්ත පිරිස කොපමණද;
- (iii) ඔවුන්ගේ මාසික නිමවුම කොපමණද;
- (iv) ඒවා අලෙවි කරන්නේ කා හටද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

- (ඈ) (i) හිඟව පවතින අමුද්‍රව්‍ය සැපයීමට වැඩපිළිවෙළක් තිබේද;
- (ii) නිෂ්පාදන මිලදී ගැනීමට හෝ ගැනුම්කරුවන් සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් තිබේද;
- (iii) පුහුණු වැඩමුළු හා අලෙවි ප්‍රවර්ධන වැඩසටහන් පවත්වන්නේද;
- (iv) එසේ නම්, අවසන් වරට එවැන්නක් පැවැත්වූ දිනය කවරේද;
- (v) කර්මාන්තය දියුණු කිරීමේ වැඩපිළිවෙළ කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඉ) නොඑසේ නම්, ඒ මන්ද?

788/16

6.

ගරු ලක්ෂ්මන් ආනන්ද විජේමාන්න මහතා, — ස්වදේශ කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට, — (2)

- (අ) (i) ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11හි, මෙතෙක් පරිපාලන කටයුතු සිදුවී ඇත්තේ පැරණි සීමා මායිම්වලට අනුකූලව වන අතර, 1992 අංක 58 දරන බලතල පැවරීමේ පනත හා 1996.08.02 දිනැති අංක 935 දරන ගැසට් පත්‍රයට අනුව නව මායිම් සලකුණු කරමින් පවතින බවත්;
- (ii) එමඟින්, පදවි ශ්‍රීපුර කොට්ඨාසයේ, 31J සිංහපුර, 31F පරණ මැදවව්විය සහ 31M සමන්පුර යන ග්‍රාම නිලධාරී වසම් කොට්ඨාස දෙකකට බෙදෙන බවත්;
- (iii) ගෝමරන්කඩවල කොට්ඨාසයේ, 233C මයිලවැව ග්‍රාම නිලධාරී වසමේ කොටසක්ද, සේරුවිල කොට්ඨාසයේ, සමහර කොටස්ද වෙනත් කොට්ඨාසවලට බෙදෙන බවත්;

එතුමා දන්තෙනිද?

(4)

- (ආ) (i) පැරණි පරිපාලන බෙදීම් අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කොට්ඨාස 11ට බෙදී තිබූ ග්‍රාම නිලධාරි වසම් හා ගම්මාන කවරේද;
- (ii) අ(i) සඳහන් පනතට අනුව මායිම් යළි සලකුණු කිරීමේදී වෙනත් කොට්ඨාසයකට අයත් වූ ග්‍රාම නිලධාරි වසම්/ගම් කවරේද;
- (iii) දැනට ක්‍රියාත්මක සීමා නිර්ණ කමිටු නිර්ණ අනුව, අලුතින් කොට්ඨාස මායිම් සලකුණු කරන්නේද;
- (iv) එසේ නම්, එම පදනම කවරේද;
- (v) ඒ සඳහා එක් එක් කොට්ඨාසයේ පදිංචිකරුවන්ගේ එකඟත්වය විමසන්නේද; යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

790/16

7.

ගරු විදුර වික්‍රමනායක මහතා,— සමාජ සවිබලගැන්වීම් හා සුභසාධන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) (i) රාජගිරියේ පිහිටි, වික්ටෝරියා නිවාසය වාට්ටු 14කින් සමන්විත වන අතර සුවකළ නොහැකි ආබාධිතයන් 153දෙනෙකු නේවාසිකව සිටින බවත්;
- (ii) මෙම නිවාසයේ නේවාසිකයන්ගේ සියලු කටයුතුවලට මෙන්ම ජල, විදුලි, සේවක වැටුප් ඇතුළු පරිපාලන වියදම් සඳහා රජය මගින් වාර්ෂිකව රුපියල් මිලියන 08ක පමණ මුදලක් ලබාදෙන බවත්;
- (iii) එම මුදල එම කටයුතු සඳහා ප්‍රමාණවත් නොවන බවත්;
- (iv) සේවකයන්හට ගෙවනු ලබන වැටුප් ප්‍රමාණවත් නොවීම නිසා අලුතින් සේවකයන් බඳවා ගැනීමට හැකියාවක් නොමැතිවීමෙන් සේවක මණ්ඩලයද ප්‍රමාණවත් නොවන බවත්;
- (v) සේවක මණ්ඩලය සඳහා ප්‍රමාණවත් නිල නිවාස පහසුකම් නොමැති වීම සහ ප්‍රමාණවත් වැටුපක් නොලැබීම හේතුවෙන් මානසිකව පීඩාවට පත් වී සිටින සේවකයන්ගෙන්, ප්‍රශස්ත මට්ටමේ සේවයක් ලබා ගැනීම ගැටලුවක්ව පවතින බවත්;

එතුමා දන්නෙහිද?

- (ආ) (i) වත්මන් සේවකයන්ගෙන් උපරිම සේවයක් ලබා ගැනීම සඳහා ඔවුන්ගේ වැටුප් වැඩි කිරීම සහ පහසුකම් ලබාදීමට පියවර ගන්නේද;
  - (ii) අලුතින් සේවකයන් බඳවා ගැනීම සඳහා පියවර ගන්නේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

800/16

8.

ගරු ශාන්ති ශ්‍රීස්කන්දරාසා මහත්මිය,— අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (2)

- (අ) “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහනට ඇතුළත් මූලික අධ්‍යාපන කලාපයට අයත් පාසල් සංඛ්‍යාව කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
- (ආ) මූලික අධ්‍යාපන කලාපය තුළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකක් ඇති නමුත්, එම කොට්ඨාසවල පිහිටි බොහෝ පාසල් “ළඟම පාසල හොඳම පාසල” වැඩසටහනට ඇතුළත්කර නොගෙන නොසලකා හැර ඇති බව එතුමා දන්නෙහිද?
- (ඇ) (i) (ආ) හි සඳහන් කර ඇති පරිදි පාසල් නොසලකා හැරීමට හේතුව කවරේද;

(5)

(ii) මූලික අධ්‍යාපන කලාපයේ නොසලකා හැර ඇති පාසල්, “ලභම පාසල හොඳම පාසල” වැඩසටහනෙහි නිර්ණායකයන්ට අනුව ඇතුළත්කර ගැනීමට පියවර ගන්නේද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

533/16

9.

ගරු බුද්ධික පතිරණ මහතා,— වැවිලි කර්මාන්ත අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) (i) ශ්‍රී ලංකාව තුළ උක් වගා කර ඇති භූමි ප්‍රමාණය අක්කර කොපමණද;  
(ii) 2010 සිට 2015 දක්වා කාලය තුළ උක් නිෂ්පාදනය එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) (i) සීනි නිෂ්පාදනයට අමතරව උක් මගින් කෙරෙන වෙනත් නිෂ්පාදන කවරේද;  
(ii) එම නිෂ්පාදන අපනයනය කරන්නේද;  
(iii) එසේ නම්, 2015 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු විදේශ විනිමය ප්‍රමාණය කොපමණද;

යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) (i) උක් වගාව ව්‍යාප්ත කිරීමට රජය කටයුතු කරන්නේද;  
(ii) එසේ නම්, එම පියවර කවරේද;

යන්න තවදුරටත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

755/16

10.

ගරු බිමල් රත්නායක මහතා,— කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

(අ) 2013, 2014 සහ 2015 වර්ෂවල මධ්‍යම ප්‍රවෘත්තික දිස්ත්‍රික්කය තුළ,  
(i) ලියාපදිංචිව තිබූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;  
(ii) අලුතින් ලියාපදිංචි වූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව;  
එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවක අර්ථසාධක අරමුදල් (EPF) ගිණුම් සංඛ්‍යාව,  
(i) රජයට අයත් සමාගම්;  
(ii) අර්ධ රාජ්‍ය ආයතන;  
(iii) පෞද්ගලික අංශය;  
(iv) කර්මාන්ත අංශය;  
(v) කෘෂිකර්මාන්ත අංශය;

(6)

(vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?

582/'16

11.

ගරු බුද්ධික පතිරණ මහතා,— සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) (i) 2008.01.09 දින සිට 2008.04.09 දින දක්වා පැවති ආහාර හා ඖෂධ පරීක්ෂකවරු බඳවා ගැනීමේ ත්‍රෛමාසික පුහුණු පාඨමාලාවට සහභාගී වූ නිලධාරීන් සංඛ්‍යාව කොපමණද;
  - (ii) ඔවුන්ගේ නම්, ලිපිනය, පළාත හා සේවා ස්ථාන කවරේද;
  - (iii) මෙම පාඨමාලාව අවසානයේ ලිඛිත හා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වූ දින වෙන් වෙන් වශයෙන් කවරේද;
  - (iv) ප්‍රායෝගික පරීක්ෂණය සමත් වීමේ කඩඉම් ලකුණු කවරේද;
  - (v) එම ලකුණු ලබාගත් නිලධාරීන් සංඛ්‍යාව සහ ඔවුන්ගේ නම් කවරේද;
  - (vi) පරීක්ෂණය සමත් වූ නිලධාරීන්ට පත්වීම් ලබාදුන් දිනය එක් එක් නිලධාරියා අනුව වෙන් වෙන් වශයෙන් කවරේද;
- යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ආ) නොඑසේ නම්, ඒ මන්ද?

756/'16

12.

ගරු බිමල් රත්නායක මහතා,— අග්‍රාමාත්‍යතුමා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමාගෙන් ඇසීමට,— (1)

- (අ) 2013, 2014 සහ 2015 වර්ෂවල වවුනියාව දිස්ත්‍රික්කය තුළ,
  - (i) ලියාපදිංචිව තිබූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;
  - (ii) අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව;

එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

- (ආ) 2013, 2014 සහ 2015 වර්ෂවල අලුතින් ලියාපදිංචි වූ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් (ETF) ගිණුම් සංඛ්‍යාව,
  - (i) රජයට අයත් සමාගම්;
  - (ii) අර්ධ රාජ්‍ය ආයතන;
  - (iii) පෞද්ගලික අංශය;
  - (iv) කර්මාන්ත අංශය;
  - (v) කෘෂිකර්මාන්ත අංශය;

(7)

(vi) සේවා අංශය;

අනුව සහ එක් එක් වර්ෂය අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(අ) නොඑසේ නම්, ඒ මන්ද?

### ප්‍රධාන කටයුතු ආරම්භයේ දී

#### යෝජනා පිළිබඳ දැනුම්දීම

1.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ කටයුතු (අංක 1),— 2017 විසර්ජන පනත් කෙටුම්පතේ වැඩ කටයුතු සඳහා අංක 70(1) දරන පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගයේ සඳහන් “විසි හය” යන වචන වෙනුවට “විසි පහ” යන වචන ආදේශ කිරීමෙන් ක්‍රියාත්මක විය යුතු ය.

2.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ කටයුතු (අංක 2),— 2016 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා, 12 වැනි සෙනසුරාදා, 15 වැනි අඟහරුවාදා, 16 වැනි බදාදා, 17 වැනි බ්‍රහස්පතින්දා සහ 18 වැනි සිකුරාදා “විසර්ජන පනත් කෙටුම්පත (2017)” සලකා බැලීම සඳහා වෙන් කළ දිනයන් විය යුතු ය.

3.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ රැස්වීම් (අංක 1),— පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 70(2) හි කුමක් සඳහන් ව තිබුණද, “විසර්ජන පනත් කෙටුම්පත (2017)” සලකා බැලීම සඳහා 2016 නොවැම්බර් මස 12 වැනි සෙනසුරාදා සිට 17 වැනි බ්‍රහස්පතින්දා දක්වා වෙන් කළ දිනයන්හි පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාල වේලා පූ. හා. 9.30 සිට අ. හා. 12.30 දක්වා ද, අ. හා. 1.00 සිට අ. හා. 7.00 දක්වා ද විය යුතු ය: එතකුණු වුවත්, අ. හා. 6.30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 7(5) සහ (6) ඡේද ක්‍රියාත්මක විය යුතු ය.

4.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ රැස්වීම් (අංක 2),— පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 70(2) හි කුමක් සඳහන්ව තිබුණද, “විසර්ජන පනත් කෙටුම්පත (2017)” සලකා බැලීම සඳහා වෙන් කළ, 2016 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාල වේලාව පූ. හා. 9.30 සිට අ. හා. 12.30 දක්වා ද, අ. හා. 1.30 සිට අ. හා. 7.00 දක්වා ද විය යුතු ය: එතකුණු වුවත්, අ. හා. 6.30ට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 7(5) සහ (6) ඡේද ක්‍රියාත්මක විය යුතු ය.

5.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ රැස්වීම් (අංක 3),— පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 70(2) හි කුමක් සඳහන්ව තිබුණද, “විසර්ජන පනත් කෙටුම්පත (2017)” සලකා බැලීම සඳහා වෙන් කළ, 2016 නොවැම්බර් මස 18 වැනි සිකුරාදා පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන කාල වේලාව පූ. හා. 9.30 සිට අ. හා. 12.30 දක්වා ද, අ. හා. 1.30 සිට අ. හා. 5.00 දක්වා ද විය යුතු ය. අ. හා. 5.00ට කථානායකතුමා ප්‍රශ්නය නොවීමසා පාර්ලිමේන්තුව කල් තැබිය යුතු ය.

6.

පාර්ලිමේන්තුවේ සභානායකතුමා,— පාර්ලිමේන්තුවේ රැස්වීම් (අංක 4),— 2016 ඔක්තෝබර් මස 28 වැනි සිකුරාදා විසිර යෑමේදී මෙම පාර්ලිමේන්තුව 2016 නොවැම්බර් මස 10 වැනි බ්‍රහස්පතින්දා අ.භා.2.00 වන තෙක් කල් තැබිය යුතු ය.

යෝජනා පිළිබඳ දැනුම්දීම සහ දිනට නියමිත කටයුතු

\*1.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 1),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1) උප වගන්තියේ (ඕ) (ක) සහ (ඤ) ඡේද යටතේ, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1878/11 සහ 2014 සැප්තැම්බර් 01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*2.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 2),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 14අ, 14ආ, 14ඇ, 14ඈ, 14ඉ, 14ඊ, 14උ, 14ඌ, 14ඍ, 14ඎ, 14ඏ, 14ඐ, 14එ, 14ඒ, 14ඓ, 14ඔ, 14ඕ, 14ඖ සහ 14ග වගන්ති සමඟ කියවිය යුතු 61(1) (න) වගන්තිය යටතේ, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1878/12 සහ 2014 සැප්තැම්බර් 01 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*3.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 3),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 14අ, 14ආ, 14ඇ, 14ඈ, 14ඉ, 14ඊ, 14උ, 14ඌ, 14ඍ, 14ඎ, 14ඏ, 14ඐ, 14එ, 14ඒ, 14ඓ, 14ඔ, 14ඕ, 14ඖ සහ 14ග වගන්ති සමඟ කියවිය යුතු 61(1) (න) වගන්තිය යටතේ, ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1892/41 සහ 2014 දෙසැම්බර් 12 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*4.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 4),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ඌ) වගන්තිය යටතේ ස්වදේශ කටයුතු සහ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1904/10 සහ 2015 මාර්තු 03 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*5.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 5),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ණඌ), (ණඍ) සහ (න) වගන්ති යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1907/47 සහ 2015 මාර්තු 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*6.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා,— ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 6),— 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(ඕ) සහ (න) වගන්ති යටතේ ධීවර අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1907/47 සහ 2015 මාර්තු 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.



\*7.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 7), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 30 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1924/6 සහ 2015 ජූලි 20 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*8.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 8), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 29 වැනි වගන්තිය සමඟ කියවිය යුතු 61 වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1938/2 සහ 2015 ඔක්තෝබර් 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*9

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 9), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(න) වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1938/2 සහ 2015 ඔක්තෝබර් 26 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*10.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 10), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 14අ, 14ආ, 14ඇ, 14ඈ, 14ඉ, 14ඊ, 14උ, 14ඌ, 14ඍ, 14ඎ, 14ඏ, 14ඐ, 14එ, 14ඒ, 14ඓ, 14ඔ, 14ඍ සහ 14ග වගන්ති සමඟ කියවිය යුතු, 61(1)(න) වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1945/6 සහ 2015 දෙසැම්බර් 14 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*11.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය, — ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග (අංක 11), — 1996 අංක 2 දරන ධීවර සහ ජලජ සම්පත් පනතේ 61(1)(න) වගන්තිය යටතේ ධීවර සහ ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යවරයා විසින් සාදන ලදුව, අංක 1945/7 සහ 2015 දෙසැම්බර් 14 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.06 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

\*12.

ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*13.

වෛද්‍ය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*14.

බෞද්ධ විහාර දේවාලගම් (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*15.

ථේරවාදී භික්ෂු කතිකාවත් (ලියාපදිංචි කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනි වර කියවීම.  
(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*16.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, — ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනත යටතේ නියෝග, — 2007 අංක 35 දරන ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය පනතේ 36 වගන්තියේ (2) උප වගන්තියේ (අ) සහ (ඉ) ඡේද සමඟ කියවිය යුතු, එකී පනතේ 67 වගන්තිය යටතේ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යවරයා විසින් සාදනු ලැබූ, 2016 ජූනි මස 15 දිනැති අංක 1971/13 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.09.20 වැනි දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

\*17.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ යෝජනාව, — විවාදය කල් තබන ලද ප්‍රශ්නය (2016 ජූනි 22), — “ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ආ (5)(අ) ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මැතිවරණ කොමිෂන් සභාව විසින් 2016 පෙබරවාරි 25 දිනැති අංක 1955/19 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2016.05.06 දින ඉදිරිපත් කරන ලද, ජනමතවිචාරණයකදී හෝ ඡන්ද විමසීමකට අදාළ කාලසීමාව තුළ විද්‍යුත් හා මුද්‍රිත ජනමාධ්‍ය විසින් පිළිපැදිය යුතු උපමාන හෙවත් මාර්ගෝපදේශ/ මෙහෙයුම් ප්‍රතිපත්ති අනුමත කළ යුතු ය.” යනුවෙන් යෝජනා කරන ලදී, ප්‍රශ්නය සභාභිමුඛ කරන ලදී.

\*18.

සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය, — ආනයන හා අපනයන (පාලන) පනත යටතේ නියෝග, — 1985 අංක 48 සහ 1987 අංක 28 දරන පනත් මඟින් සංශෝධිත, 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනතේ 4 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තිය සහ 14 වැනි වගන්තිය සමඟ කියවිය යුතු, එම පනතේ 20 වැනි වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් සාදන ලැබූ, 2015 පෙබරවාරි 26 දිනැති අංක 1903/41 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරනු ලැබ, 2015.09.23 දින ඉදිරිපත් කරන ලද නියෝග අනුමත කළ යුතු ය.

(අමාත්‍ය මණ්ඩලයේ අනුමතිය දන්වා තිබේ.)

19.

ශ්‍රී ලංකා සේවා පිරිස් කළමනාකරණ ආයතනය (සංශෝධන) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

20.

ළමා පුනරුත්ථාපන කේන්ද්‍රය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

21.

ශ්‍රී ලංකා එක්සත් ක්‍රිස්තියානි සහෝදරත්වය (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත — දෙවැනිවර කියවීම.

\* සලකුණෙන් හඳුන්වනු ලබන්නේ ආණ්ඩුවේ කටයුතු ය.